



විද්‍යාත් - I

පළමු වාර පරීක්ෂණය-2024

9 ගුණුම්පිය

కులైచ ఆడ్ 02

I-වන ගොඩය



10) ගේල්කෝමාව යන තත්ත්වය හටගනුයේ,

- i. අධික රුධිර පිබිනය නිසා
- ii. දියවැඩියාව නිසා
- iii. ඇෂ්ටී ස්නෑයුට්ට හානි සිදුවීම නිසාය
- iv. අධික හිරු රස් වලට

11) මිනිස් කනෙහි ඇතුළු කනට අයත් කොටස් වහුගේ,

- i. කර්ණ සංඛ්‍යාය, ගුවන් ස්නෑයුට්ට, අර්ධ වක්‍රාකාර තාල
- ii. කර්ණ සංඛ්‍යාය, කන් පෙන්ත
- iii. කර්ණ පට හා පටලය, ගුවන් ස්නෑයුට්ට, අර්ධ වක්‍රාකාර තාල
- iv. අර්ධ වක්‍රාකාර තාල, ගුවන් ස්නෑයුට්ට, යුස්ටෙට්කිය නිලය

12) මූලද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර,

- i.  $\text{Na}, \text{Mg}, \text{H}_2\text{O}$
- ii.  $\text{CuSO}_4, \text{H}_2\text{O}, \text{H}$
- iii.  $\text{H}_2\text{O}, \text{Cl}$
- iv.  $\text{Ca}, \text{H}_2\text{O}, \text{Al}$

13) සමඟාතිය මිශ්‍රණ පමණක් පැඩංගු වන්නේ,

- i. උණු ඉවණය, පළතුරු සලාද
- ii. මුහුදු ජලය, බදාම මිශ්‍රණය
- iii. උණු ඉවණය, සිනි ඉවණය
- iv. බොර ජලය, කොල කැදී

14) එරෙහි එලය  $5\text{m}^2$  පැම්පියක් මත යොදාන අභිජ්‍ය බෙලයක් තිසැකුම්පිනයක් හටගනී, පැම්පිය මත යොදා බෙලය වන්නේ,

- i.  $250\text{N}$
- ii.  $10\text{N}$
- iii.  $1/10\text{N}$
- iv.  $5\text{N}$

15) පැහැදිලි ඇෂ්ටීයේදී වස්තුවක ප්‍රතිච්‍රිත නාඩිගත විය යුත්තේ

- i. අක්ෂී කාවයේය
- ii. තාර මේවලයේය
- iii. අන්ධ බිංදුව මකය
- iv. ඇෂ්ටී විතානය මකය

16) කනෙහි ව්‍යුහය හා කෘත්‍යය පිළිබඳ සිංහයකුගේ අදහස් කිහිපයක් මෙසේය.

- a) කන්පෙන් කාටිලේෂ්‍ය ව්‍යුහයකි
- b) කර්ණ සංඛ්‍යාය මින්න් ගුවන් පිළිබඳ ආවේග ගුවන් ස්නෑයුට්ට ලබාදේ
- c) කර්ණ අස්ථිකා සිසුරේ සම්බර්තාවයට ආයකෙටි.

නිවැරදි ප්‍රකාශය වන්නේ,

- i. a හා b පමණි
- ii. a හා c පමණි
- iii. b හා c පමණි
- iv. a,b,c, සියලුම

17) බොරතේල් විලින් විවිධ ඉන්ධන වෙන් කර ගන්නා ක්‍රමය වන්නේ,

- i. ඩුමාල ආසවනය
- ii. හානික ආසවනය
- iii. ස්පරිකිකරණය
- iv. වාෂ්පිකරණය

18) සම්පර්මාණුක ඇණුවක් නොවන්නේ,

- i.  $\text{H}_2\text{O}$
- ii.  $\text{H}_2$
- iii.  $\text{O}_2$
- iv.  $\text{Cl}_2$

19)  $\text{C}_2\text{H}_5\text{O}$  යන මූල ද්‍රව්‍ය කුලකයෙන් සැදී නැති සංයෝගය

- i. පුනෙර්ස්
- ii. ඇයිටික් අම්ලය
- iii. මෙන්න් වායුව
- iv. ගේල්කෝස්


20) වර්ගේලය වර් මීටර් 3ක් වූ පැම්පියකට 90ඡ ක අභිජ්‍ය තෙරපුමක් යොදුවේ ඇතිවන පිබිනය

- i.  $\frac{1}{30}\text{Nm}$
- ii.  $3\text{N}$
- iii.  $30\text{Pa}$
- iv.  $270\text{Pa}$

## II කොටස

කාමනී ප්‍රග්‍රහ පිළිතුරු සපයන්න.

- 1) අපට මිනකර මෙන්ම අහිකකර බලපෑම් ඇති කාණ්ඩයක් ලෙස ක්ෂේද ජීවීන් හැඳින්විය හැක.
  - i. ක්ෂේද ජීවීන් ලෙස බෙදා වෙන් කරන්නේ කෙසේද ? C.2
  - ii. ක්ෂේදපිටි ක්‍රියාව මිනියාව මිනකර අවස්ථාක් යහ අහිකකර අවස්ථාවක් බැඟින් පියන්ක උගින් පියන්ක C.2
  - iii. අප පරිසරයේ භූතාගත හැකි ප්‍රධාන ක්ෂේද ජීවී කාණ්ඩ 4ක් නම් කරන්න. C.4
  - iv. කිරී ආහාර නිපදවීමේදී භා විනාකිරී නිෂ්පාදනයේදී යොදා ගන්නා ක්ෂේද ජීවී ප්‍රාජ්‍ය 2 පියන්ක C.2
  - v. ගෙජව ක්ෂේද යන්න පැහැදිලි කරන්න. C.2
- 2) මිනියා තම බුද්ධිය මෙහෙයවමින් ක්ෂේද ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය තම විශිෂ්ට සඳහා යොදා ගන්නා අවස්ථා රෝගකි.
  - i. ක්ෂේද ජීවී ක්‍රියාව අපගේ විශිෂ්ට යොදා ගැනෙන ක්ෂේද 3ක් නම් කරන්න. C.3
  - ii. ප්‍රතිඵිවකයක් යනු කුමක්ද ? C.2
  - iii. කාර් මික ක්ෂේද ජීවී විදාහ් ලෙස භදුන්වන්නේ කුමක්ද ? C.2
  - iv. ගෙජව ප්‍රතිකරීමනයේදී කුමක් යිදුවේද ? C.2
  - v. විභාගීනාකෘතින් නිදහානු නම් කර ඔවුන් මගින් පැහැදිලි පියන්න. C.3
- 3) පංගේන්ඩ්‍රියන් අතරින් සෙනීම භා ඇඟිම යන සංඛ්‍යාධ්‍ය ගෙන දෙන ඉන්ඩ්‍රියන් ලෙස ඇය භා කන හැඳින්විය හැක.
  - i. ඇ ඇති රුපයේ ඉංග්‍රීසි අක්ෂරයට අදාළ කොටස නම් කරන්න. C.2



- ii. අක්ෂි තෙවෙදාවරයා වෙත ගිය පුද්ගලයෙකු තමාට පොත්වල උකුරු පැහැදිලිව නොපෙනෙන බව පමණයි.
  - a) මොහුගේ අක්ෂි ගුද්‍යය කෙසේ නම් කරයිද ? C.01
  - b) එයට එක් හේතුවක් සඳහන් කරන්න. C.01
  - c) රෝගී තත්ත්වය කිරී සටහනකින් ඇද දක්වන්න. C.01
  - d) යෙදිය යුතු පිළියම කුමක්ද ? C.01
- iii. දේ තෙශ්‍රීක දැජියිය යනු කුමක්ද ? C.01
- iv. මිනිස් කනෙහි කරුණ පටක පටලය දෙපය පිඩින වෙනය අවම කිරීමට ආයක වන්නේ කුමක්ද ? C.01
- v. මිනිස් කනෙහි ගුවන සංඛ්‍යාත පරායය මකාපමණ ? C.01

4)

- i. යාගුද්ධ ද්‍රව්‍ය 2ක් නමිකරන්න. C.02  
ii. මිශ්‍රණ ලෙන හඳුන්වන්නේ මොනවාද? C.01  
iii. සම්බාධීය මිශ්‍රණයක තිබිය යුතු ගැණාග 2ක් ලියන්න. C.02  
iv. සම්පර්මාණුක අණුවක් හා විෂම පර්මාණුක අණුවන් නම් කර ඒවායේ ව්‍යුහ ඇද දක්වන්න. C.04  
v. Xනම් මිලදුව්‍යයට අදාළ විස්තරය හාවිතා කර පිළිතුරු ලියන්න. C.03

<sup>27</sup>X<sub>13</sub>

- a) සේකන්දි ක්‍රමාංකය  
b) ප්‍රෝමෝන ගණන  
c) නියුත්‍රේන ගණන

- 5) බලයක් යනු ඇදීමක් හෝ කල්දුවක්. මෙම සක්තිය හාවිතා කර මිනිසා එදිනෙදා එවිතයේ වැඩ කටයුතු රාජියක් ඉටු කරගනී,  
i. බලයක් යෙදු විට වස්තුවක දැකිය තැකි වෙනස් කම් 3ක් ලියන්න. C.03  
ii. උපයෝගී ලක්ෂණ යනු කුමක්ද? C.01  
iii. සංඝකෝෂණගාකාර ලී කුට්‍රියක් මත,  
a) 5N බලයක් නැගෙනහිරට C.02  
b) 8 N බලයක් උතුරට  
c) 3 N බලයක් බිස්තාලිරට යෙදෙන අවස්ථා රුප සටහන් මගින් නිරූපණය කරන්න.  
iv. බලය තෙදෙනික රාජියක් ලෙස හඳුන්වන්නේ ඇයි? C.06  
C.02

6)

- i. පිඛිනය යන්න අර්ථ දක්වන්න. C.02  
ii. යම් පාඨ්‍යයක් මත ඇතිවිත පිඛිනය ගණනය කිරීම සඳහා හාවිතා කරන සම්බන්ධය ලියන්න. C.02  
iii. පිඛිනය ගකරුණී බිලපාන සාධක 2 මෙළවාද? C.02  
iv. සැණකායයක ගැඩියෙන් යුත් ලී කුට්‍රියක බර 200Nකි. ලී කුට්‍රිය පාඨ්‍යයක් මත තබා ඇති අකර ගැටෙන පාඨ්‍යයේ වගර්ඩය 2m<sup>2</sup>කි. ලී කුට්‍රිය මගින් පාඨ්‍යය මත ඇතිකරන පිඛිනය කොපම්කුද? C.03  
v. එදිනෙදා වැඩ කටයුතු වලදී පිඛිනය වැඩ කරගැනීමට යොදාගන්නා උපක්‍රම 3ක් ලියන්න. C.03